



ශ්‍රී ලංකා
ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
පාර්ලිමේන්තුව

1998 අංක 46 දරන
පිරිවැටුම් බදු (සංශෝධන) පනත

[සහතිකය සටහන් කළේ 1998 අගෝස්තු මස 31 වන දින]

ආණ්ඩුවේ නියමය පරිදි මුද්‍රණය කරන ලදී.

1998 සැප්තැම්බර් මස 04 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
ගැසට් පත්‍රයේ II වන කොටසේ අතිරේකයක් වශයෙන් පළ කරන ලදී

ශ්‍රී ලංකා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ මුද්‍රණය කරන ලදී.

කොළඹ 1, රජයේ ප්‍රකාශන කාර්යාංශයෙන් මිලදී ලබාගත හැකිය.

මිල : රු. 5.75 යි.

තැපැල් ගාස්තුව : රු. 2.50 යි.

**1998 අංක 46 දරන පිරිවැටුම් බදු
(සංශෝධන) පනත**

[සහතිකය සටහන් කළේ 1998 අගෝස්තු මස 31 වන දින]

එල්. ඩී.—ඕ. 40/97.

**1981 අංක 69 දරන පිරිවැටුම් බදු පනත සංශෝධනය කිරීම
සඳහා වූ පනතකි.**

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව
විසින් මෙසේ පනවනු ලැබේ :—

1. මේ පනත 1998 අංක 46 දරන පිරිවැටුම් බදු (සංශෝධන) පනත යනුවෙන් හඳුන්වනු ලැබේ. ප්‍රමුඛ නාමය.

2. (මෙහි මින් මතු “ප්‍රධාන ප්‍රඥප්තිය” යනුවෙන් සඳහන් කරනු ලබන) 1981 අංක 69 දරන පිරිවැටුම් බදු පනතේ 2 වන වගන්තියේ (ආ) ඡේදය පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ :— 1981 අංක 69
දරන පනතේ 2
වන වගන්තිය
සංශෝධනය කිරීම.

(අ) ඒ ඡේදයේ (iii) වන අනුඡේදය ඉවත් කිරීමෙන් ; සහ

(ආ) ඒ ඡේදයේ (iv) වන අනුඡේදය එහි (iii) වන අනුඡේදය ලෙස නැවත අංක කිරීමෙන්.

3. ප්‍රධාන ප්‍රඥප්තියේ 5 වන වගන්තිය පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ :— ප්‍රධාන ප්‍රඥප්තියේ
5 වන වගන්තිය
සංශෝධනය කිරීම.

(1) ඒ වගන්තියේ (1) වන උපවගන්තියේ (ඇ) ඡේදයේ (i) වන අනුඡේදයෙහි “සියයට විසිපහකින්” යන වචන වෙනුවට “සියයට දහයකින්” යන වචන ආදේශ කිරීමෙන් ; සහ

(2) ඒ වගන්තිය අගට පහත දැක්වෙන උපවගන්තිය එකතු කිරීමෙන් ,—

“(6) සිනමා චිත්‍රපටි ප්‍රදර්ශනය කිරීමේ යම් ව්‍යාපාරයක යම් කාර්තුවක් සඳහා වූ පිරිවැටුම නිසැකව දැනගැනීමේ දී, 1971 අංක 47 දරන ශ්‍රී ලංකා ජාතික චිත්‍රපටි සංස්ථා පනතේ 5 වන වගන්තිය හා 61 වන වගන්තිය යටතේ සාදනු ලැබ, 1996 ඔක්තෝබර් මස 24 වන දින අංක 946/9 දරන අති විශේෂ ගැසට් පත්‍රයෙහි පළ කරන ලද නියෝගවල 2 වන නියෝගයේ අර්ථානුකූලව එකතු කර ගන්නා ලද යම් “වැඩිවීමකට” සමාන මුදලක්, ඒ ව්‍යාපාරය සම්බන්ධයෙන් ඒ කාර්තුව සඳහා අඩු කරනු ලැබිය යුතු ය.”.

ප්‍රධාන ප්‍රඥප්තියේ
12 වන වගන්තිය
සංශෝධනය කිරීම.

4. ප්‍රධාන ප්‍රඥප්තියේ 12 වන වගන්තියේ (1) වන උපවගන්තියේ “යම් භාණ්ඩයක් ආනයනය කරන සෑම තැනැත්තකුගෙන් ම” යන වචන වෙනුවට “1996 අංක 34 දරන භාණ්ඩ හා සේවා බදු පනත ක්‍රියාත්මක වූ දිනයට පෙරාතුව, යම් භාණ්ඩයක් ආනයනය කරන සෑම තැනැත්තකුගෙන් ම” යන වචන හා ඉලක්කම් ආදේශ කිරීමෙන් ඒ වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ.

ප්‍රධාන ප්‍රඥප්තියේ
47 වන වගන්තිය
සංශෝධනය කිරීම.

5. ප්‍රධාන ප්‍රඥප්තියේ 47 වන වගන්තිය පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ :—

- (1) ඒ වගන්තිය, ඒ වගන්තියේ (1) වන උපවගන්තිය ලෙස නැවත අංක කිරීමෙන් ;
- (2) ඒ උපවගන්තිය අගට, පහත දැක්වෙන උපවගන්ති එකතු කිරීමෙන් :—

“(2) මේ වගන්තියේ ඉහතින් වූ විධිවිධානවල කුමක් සඳහන්ව ඇත ද, (1) වන උපවගන්තියෙහි විධිවිධානවලට අනුකූලව, අවසාන කාර්තුවට ඉහතින් වූ එක් එක් කාර්තුව සඳහා අඩු කළ හැකි පිරිවැටුම් බද්දේ යම් ශේෂයක් ඉතිරිව ඇති අවස්ථාවක, ඒ ශේෂය, (1) වන උපවගන්තියෙහි සඳහන් පිරිවැටුම මත අවසාන කාර්තුව සඳහා යම් තැනැත්තකු විසින් ගෙවිය යුතු පිරිවැටුම් බද්දෙන්, අඩු කළ හැකි ප්‍රමාණයට අඩු කළ යුතු අතර, එසේ අඩු කිරීමෙන් පසු ඒ ශේෂයේ යම් ඉතිරියක් 49 වන වගන්තියේ විධිවිධානවලට යටත්ව, 1996 අංක 34 දරන භාණ්ඩ හා සේවා බදු පනත ක්‍රියාත්මක වීමේ දිනයේ සිට ගණන් ගනු ලබන මාස හයක කාලයක් ඉකුත් වීමෙන් පසුව ආපසු ගෙවනු ලැබිය යුතු ය.

මේ උපවගන්තියේ කාර්ය සඳහා “අවසාන කාර්තුව” යන්නෙන්, 1996 අංක 34 දරන භාණ්ඩ හා සේවා බදු පනත ක්‍රියාත්මක වීමේ දිනයට ඉහතින් ම වූ දිනයෙන් අවසන් වන කාර්තුව අදහස් වේ.

(3) (2) වන උපවගන්තියේ විධිවිධාන, 2 වන වගන්තියේ (ආ) ඡේදයේ සඳහන් යම් ව්‍යාපාරයකට අදාළ නොවිය යුතු ය.”.

6. ප්‍රධාන ප්‍රඥප්තියේ 48 වන වගන්තිය පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ :—

ප්‍රධාන ප්‍රඥප්තියේ
48 වන වගන්තිය
සංශෝධනය කිරීම

- (1) ඒ වගන්තිය, ඒ වගන්තියේ (1) වන උපවගන්තිය ලෙස නැවත අංක කිරීමෙන් :
- (2) ඒ වගන්තියේ අගට, පහත දැක්වෙන උපවගන්ති එකතු කිරීමෙන් :—

“(2) මේ වගන්තියේ ඉහතින් වූ විධිවිධානවල කුමක් සඳහන්ව ඇත ද, (1) වන උපවගන්තියෙහි විධිවිධානවලට අනුකූලව, අවසාන කාර්තුවට ඉහතින් වූ එක් එක් කාර්තුව සඳහා අඩු කළ හැකි පිරිවැටුම් බද්දේ යම් ශේෂයක් ඉතිරිව ඇති අවස්ථාවක, ඒ ශේෂය, (1) වන උපවගන්තියෙහි සඳහන් පිරිවැටුම සම්බන්ධයෙන් අවසාන කාර්තුව සඳහා යම් තැනැත්තකු විසින් ගෙවිය යුතු පිරිවැටුම් බද්දෙන්, අඩු කළ හැකි ප්‍රමාණයට අඩු කළ යුතු අතර, එසේ අඩු කිරීමෙන් පසු ඒ ශේෂයේ යම් ඉතිරියක් 49 වන වගන්තියේ විධිවිධානවලට යටත්ව, 1996 අංක 34 දරන භාණ්ඩ හා සේවා බදු පනත ක්‍රියාත්මක වීමේ දිනයේ සිට ගණන් ගනු ලබන මාස හයක කාලයක් ඉකුත් වීමෙන් පසුව ආපසු ගෙවනු ලැබිය යුතු ය.

මේ උපවගන්තියේ කාර්ය සඳහා “අවසාන කාර්තුව” යන්නෙන්, 1996 අංක 34 දරන භාණ්ඩ හා සේවා බදු පනත ක්‍රියාත්මක වීමේ දිනයට ඉහතින් ම වූ දිනයෙන් අවසන් වන කාර්තුව අදහස් වේ.

(3) (2) වන උපවගන්තියේ විධිවිධාන, 2 වන වගන්තියේ (ආ) ඡේදයේ සඳහන් යම් ව්‍යාපාරයකට අදාළ නොවිය යුතු ය.”.

7. ප්‍රධාන ප්‍රඥප්තියේ 7 වන වගන්තිය යටතේ සාදනු ලැබූ 1995 මැයි මස 1 වන දින අංක 869/2 දරන අති විශේෂ ගැසට් පත්‍රයෙහි පළ කරන ලද නියෝගයේ 1 වන කොටසේ 3 වන තීරයේ දක්වා ඇති සටහනෙහි විස්තරයට අයත් වන යම් භාණ්ඩයක සාදන්නකු හෝ ආනයනයකරුවකු වශයෙන් ව්‍යාපාරය පවත්වා ගෙන ගිය යම් තැනැත්තකුගේ පිරිවැටුම් සම්බන්ධයෙන් ගෙවිය යුතු වූ ද, ඒ නියෝගයේ ඒ කොටසේ 2 වන තීරයේ

ඇතැම් භාණ්ඩ
ආනයනය කිරීමේ
හෝ සෑදීමේ
ව්‍යාපාරය මත බදු
අනුප්‍රමාණවලට
අදාළ විශේෂ
විධිවිධාන.

දක්වා ඇති ශීර්ෂ අංක 84 යටතේ වූ සං. ව. සංකේත අංක 8424.81 ට අදාළ සටහනට අනුරූප වූ ද. පිරිවැටුම් බදු අනුප්‍රමාණය ඒ පනතේ ඒ වගන්තිය යටතේ සාදනු ලැබ 1993 ජනවාරි මස 29 වන දින අංක 751/20 දරන අති විශේෂ ගැසට් පත්‍රයෙහි පළ කරනු ලැබූ නියෝගයේ පටහැනිව කුමක් සඳහන් වුවද—

- (i) 1993 ජනවාරි මස 29 වන දිනයෙන් ආරම්භව 1995 පෙබරවාරි මස 7 වන දිනයෙන් අවසන් වන කාලසීමාව සඳහා සියයට පහක් : සහ
- (ii) 1995 පෙබරවාරි මස 8 වන දිනයෙන් ආරම්භව 1995 අප්‍රේල් මස 30 වන දිනයෙන් අවසන් වන කාලසීමාව සඳහා සියයට හයක්

විය යුතු ය.

ඇඟළුම් අපනයනය
කිරීමේ යෙදී සිටින
ව්‍යාපාරවලට
ඇතුළු සේවා
සැපයීම, පිරිවැටුම්
බද්දෙන් නිදහස්
කිරීම.

8. ප්‍රධාන ප්‍රඥප්තියේ 4 වන වගන්තිය යටතේ සාදන ලද නියෝගයක පටහැනිව කුමක් සඳහන්ව ඇත ද, ඇඟළුම් අපනයනය කිරීමේ යෙදී සිටින යම් ව්‍යාපාරයක් සඳහා,

- (i) අමු රෙදි නිම කරන ලද රෙදි බවට පරිවර්තනය කිරීමෙහි ලා : හෝ
- (ii) රසායනික සේදීම් මගින් හෝ වයි වර්ග යෙදීමෙන් හෝ එම්බ්‍රොයිඩර් කිරීමෙන්, සිහින් රැළි දැමීමෙන් හෝ සලන මුද්‍රණයෙන් ඇඟළුම්වල තත්ත්වය හා ස්වභාවය දියුණු කිරීමෙහි ලා

සේවා සපයන සෑම ව්‍යාපාරයක් ම 1992 ජනවාරි මස 1 වන දින හෝ එදිනට පසුව එහෙත් 1995 ඔක්තෝබර් මස 1 වන දිනට පෙරාතුව ආරම්භ වන සෑම කාර්තුවක් සඳහා සහ 1995 ඔක්තෝබර් මස 1 වන දිනයෙන් ආරම්භව 1995 නොවැම්බර් මස 8 වන දිනයෙන් අවසන් ව , කාලසීමාව සඳහා පිරිවැටුම් බද්දෙන් නිදහස් කරනු ලැබූ ලෙස සහ නිදහස් කරනු ලැබ ඇති ලෙස සලකනු ලැබිය යුතු ය.

අභිකයට බලපෑම.

9. ප්‍රධාන ප්‍රඥප්තියේ 5 වන වගන්තියට—

- (අ) මේ පනතේ 3 (1) වන වගන්තියෙන් කරන ලද සංශෝධනය, සියලු කාර්ය සඳහා 1997 නොවැම්බර් මස 6 වන දින සිට බලාත්මක වූ ලෙස සලකනු ලැබිය යුතු ය : තව ද

(ආ) මේ පනතේ 3(2) වන වගන්තියෙන් කරන ලද
සංශෝධනය, සියලු කාර්ය සඳහා, 1997 ජූලි මස
1 වන දින සිට බලාත්මක වූ ලෙස සලකනු
ලැබිය යුතු ය.

10. මේ පනතේ සිංහල සහ දෙමළ භාෂා පාඨ අතර යම්
අනනුකූලතාවක් ඇතිවුවහොත්, එවිට සිංහල භාෂා පාඨය
බලපැවැත්විය යුතු ය.

අනනුකූලතාවක්
ඇති වූ විට සිංහල
භාෂා පාඨය
බලපැවැත්විය යුතු
බව.

පාර්ලිමේන්තුවේ සිංහල පනත් කෙටුම්පත්වල සහ පනත්වල වාර්ෂික දායක මිල (දේශීය) රු. 870 කි. (විදේශීය) රු. 1,160 කි. අංක 32, ප්‍රාන්ත්වර්ෂයේ මන්දිරය, ලෝවස් පාර, කොළඹ 01, රජයේ ප්‍රකාශන කාර්යාංශයේ අධිකාරී වෙත සෑම වර්ෂයකම දෙසැම්බර් මස 15 වැනි දිනට පෙර දායක මුදල් ගෙවා පසුව එළඹෙන එක් එක් වර්ෂය සඳහා ඒවා ලබාගත හැකිය.